



BUDDHIST VIHARA VICTORIA INCORPORATED

125 Homestead Road Berwick VIC 3806 AUSTRALIA

Tel: 03 9702 6275 Fax: 03 9702 6274

Website: <http://www.vihara.org.au> Email: buddhist@vihara.org.au

ABN 35 437 197 725

දයාබර දෙමව්පියන් වෙත කරුණාවෙනි,

නව වසරට දහම්පාසල් දරුවන් ඇතුළත් කිරීම සිදු වන අයුරු

අප පසුගිය වසරේ ඉදිරිපත් කළ ඉල්ලීමට අනුව ඔබ සැම විහාරස්ථානයේ සාමාජිකත්වය ලබාගැනීමෙන් දැක්වූ සහයෝගය අපි ඉතා අගය කරමු. එය කුසල් වැඩුණ පින් ක්‍රියාවකි. ඔබගේ දරුවාට ධර්මය ඉගැන්වීමේ වැදගත්කම හා බුදු දහමට අනුව යහපත් දරුවෙකු සමාජගත කිරීමේ වැදගත්කම විශේෂයෙන් මෙවන් රටක ජීවත්වන ඔබ දන්නා කරුණකි.

දිනපතා වැඩිවන ළමුන් සංඛ්‍යාවට පංති පැවැත්වීමේදී විහාරස්ථානයේ ඉඩ ප්‍රමාණවත් නොවන බැවින් අළුත් ආරම්භ කළ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු වෙමින් පවතින බව ඔබ සැමට දැනුම් දීමට කැමැත්තෙමු. නමුත් දැනට පවත්නා සියලුම පන්ති මෙම නව ගොඩනැගිල්ලේ පමණක් පැවැත්වීමට ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඉරිදා පාසල සඳහාම ඉදිකරන ලද පැරණි විහාර ගොඩනැගිල්ලද භාවිතා කිරීමට අපට සිදුවේ.

නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා ලබා ගත් ණය මුදල් පියවා ගැනීමට සහ ඉරිදා පාසල ගොඩනැගිලි දෙකක පවත්වාගෙන යාම වෙනුවෙන් ඉතා විශාල පිරිවැයක් දැරීමට අපට සිදුවනු ඇත.

එබැවින් ඉරිදා පාසල ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා සුළු මුදලක් (Facilities Fee) අය කිරීමට විහාර කමිටුව තීරණය කර ඇත්තේ භාෂා පාසල පවත්වාගෙන යාම වෙනුවෙන් රජයෙන් ලබාදෙන මුදල් ඉහත අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවිනි.

දැනටමත් ඔබ වසරකට \$240.00 ක් හෝ ඊට වැඩි ගණනක් ගෙවා විහාරස්ථානයේ මූල්‍යමය සාමාජිකත්වය ලබා ඇතිනම්, ඔබගේ දරුවන් සඳහා ඉහත අයකිරීම අදාළ නැත. කරුණාකර ඔබ පසුගිය වසරේ අප වෙත ලබා දුන් බැංකු ගිණුම් අංකය නිවැරදි දැයි පරීක්ෂා කර බලා, අප විසින් ඔබට ලබාදුන් සාමාජික අංකය යොදා ඔබගේ දරුවන් පාසලට ඇතුළත් කරන්න.

2021 වසරේ සිට ඉරුදින පාසලට ළමුන් ලියාපදිංචි කිරීමේදී අයකරන මුදල ආකාර දෙකකට ඔබට ගෙවිය හැක.

- 1) ඔබ විහාරස්ථානයේ මූල්‍යමය දායකත්වය ලබාගැනීමට කැමැත්තේනම් ඒ සඳහා මෙහි දැක්වෙන “කැපකරු දායක මුදල්” පෝරමය පුරවා treasurer@vihara.org.au යන විද්‍යුත් තැපල් ලිපිනයට යොමුකිරීමෙන් ඔබගේ සාමාජික අංකය ලබා ගත හැක. එම සාමාජික අංකය යොදා ඔබේ දරුවාගේ අයදුම් පත ඉදිරිපත් කරන්න. මේ අනුව මසකට \$20.00 ක අවම මුදලක Direct Debit පහසුකමක් ස්ථාපිත කළ හැක.
- 2) වසරකට \$240.00 ක අවම මුදල එකවර හෝ වාර දෙකකින් (120.00 බැගින්) ගෙවියන ලෙස Buddhist Vihara Victoria Account අංකයට බැරකර එම රිසිට් පත

treasurer@vihara.org.au වෙත යොමු කරන්න. එවිට ඔබට ආපසු ලබාදෙන රිසිට් පතේ අංකය යොදා ඔබේ දරුවාගේ අයදුම් පත ඉදිරිපත් කල හැකි වේ.

මෙම ගෙවීම් සම්භන්ධ වැඩිදුර විස්තර විහාරස්ථානයේ ඉරිදා පාසල සඳහා වූ වෙබ් පිටුව <https://vihara.org.au/sunday-school/> මඟින් ලබාගත හැක.

මෙය ඔබගේ දරුවාගේ දහම් දැනුම හා සිංහල අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම ඔබගේ ආධ්‍යාත්මික වර්ධනයට උපකාරීවන පින්කෙතක් බඳු විහාරස්ථානයේ ඉදිරි පැවැත්මට ඔබත් දායක වූවා යයි පින් සිත් උපදවා ගත හැකි මහගු කුශල කර්මයක්ද වනු ඇත.

ඔබ සැමට තෙරුවන් සරණයි!

ඔබට මේ සම්භන්ධයෙන් යම් කිසි ගැටලුවක් ඇත්නම් කරුණාකර පහත දැක්වෙන විද්‍යුත් තැපල් ලිපිනයට යොමුකරන්න.

committee@vihara.org.au